



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 62 දරන
ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සභනිකය සටහන් කළේ 1993 දෙසැම්බර් මස 29 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ශාසන පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැක.

මිල : ශත 60 දි.

නැපැල් ගාස්තුව : රු. 1.00 දි.

[සභානායක සභාවේ කළේ 1993 දෙසැම්බර් මස 29 වන දින]

එල්. ඩී.—ඔ. 72/93

1991 අංක 52 දරන ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 62 දරන ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු නාමය.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන 1991 අංක 52 දරන ආරක්ෂක බදු පනතේ දීර්ඝ නාමයේ, “පිළිවෙලින් 1992 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1993 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන” යන වචන හා ඉලක්කම් වෙනුවට “පිළිවෙලින් 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1994 ජනවාරි මස 1 වන දිනයෙන්” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ දීර්ඝ නාමය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

1991 අංක 52 දරන පනතේ දීර්ඝ නාමය සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “පිළිවෙලින් 1992 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1993 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂවල සෑම කාර්තුවක් සඳහා” යන වචන හා ඉලක්කම් වෙනුවට “පිළිවෙලින් 1992 ජනවාරි මස 1 වන දිනයෙන්, 1993 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1994 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂවල සෑම කාර්තුවක් සඳහා” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ඇ) යම් භාණ්ඩයක් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති බවට, ඒ භාණ්ඩය අපනයනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යම් බැංකුවක විවෘත කරන ලද ණයවර ලිපියක් හෝ වෙනත් ලේඛනාශ්‍රිත සාක්ෂි ඉදිරිපත් කිරීම මත, කොමසාරිස් ජනරාල්වරයා සැලීමට පත්වන්නේ නම්, ඒ භාණ්ඩය යම් අපනයනකරුවකුට විකිණීමෙන් ලැබෙන මුදල.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
4 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(ඇ) 1992 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 1994 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා—

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුනකට සමාන මුදලක්;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුනකට සමාන මුදලක්; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල;

(ඇ) 1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා—

(i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුන හමාරකට සමාන මුදලක්;

(ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුන හමාරකට සමාන මුදලක්; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
5 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන්:—

“(1) සෑම බැංකුවක් විසින් ම—

(අ) යම් භාණ්ඩයක ආනයනකරුවකු වන්නා වූ, මේ පනත අදාළ වන යම් තැනැත්තකු විසින්, තත් කාර්යය සඳහා කරනු ලබන ඉල්ලීමක් මත, අදාළ කාර්තුවක යම් මාසයක දී බැංකුව විසින් යම් ණයවර ලිපියක් විවෘත කරන අවස්ථාවේ දී,—

(i) 1992 අගෝස්තු මස 7 වන දිනයට පෙරතුව ඒ ණයවර ලිපිය විවෘත කොට ඇති අවස්ථාවක, ඒ ණයවර ලිපියෙහි වටිනාකමින් සියයට එකකට; සහ

(ii) 1992 අගෝස්තු මස 7 වන දිනයෙන් හෝ එදිනට පසුව එහෙත් 1994 ජනවාරි මස 1 වන දිනට පෙරතුව ඒ ණයවර ලිපිය විවෘත කරනු ලබන අවස්ථාවක, ඒ ණයවර ලිපියෙහි වටිනාකමින් සියයට තුනකට; සහ

(iii) 1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ඒ ණයවර ලිපිය විවෘත කරනු ලබන අවස්ථාවක, ඒ ණයවර ලිපියේ වටිනාකමින් සියයට තුනහමාරකට

සමාන මුදලක් ඒ තැනැත්තාගෙන් එකතු කරනු ලැබිය යුතු ය;

(ආ) 1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන යම් අදාළ කාර්තුවක යම් මාසයක දී, ඒ බැංකුව විසින් නිකුත් කර ඇති ණයවර ලිපියක් හා සම්බන්ධ නොවන යම් භාණ්ඩයක් සම්බන්ධව වන ගෙවීම් ලේඛන අතුරින් එක් ගෙවීම් ලේඛනයක්, මේ පනත අදාළවන යම් තැනැත්තකු විසින්, බැංකුව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක දී, ඒ ලේඛනය බැංකුව වෙත ඉදිරිපත් කරන ලද දිනයේදී ඒ භාණ්ඩය සම්බන්ධ යෙත් ඒ බැංකුව විසින් ණයවර ලිපියක්

විවෘත කර තිබුණේ නම්, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවලට අනුකූලව එකතු කරනු ලැබීමට නියමිතව තිබූ මුදලට සමාන මුදලක්, ඒ තැනැත්තාගෙන් එකතු කරනු ලැබිය යුතු ය.

තවද, එසේ එකතු කරන ලද මුදල, ඒ මුදල එකතු කරනු ලැබුවේ යම් මාසයක දී ද ඒ මාසයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන යම් ආකෘතියක හා එසේ නියම කරනු ලබන යම් විස්තර ඇතුළත් ප්‍රකාශයක් ද සමග, කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබිය යුතු ය."

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ "යම් ණයවර ලිපියක් සම්බන්ධයෙන් ද ඒ ණයවර ලිපියට අදාළ" යන වචන වෙනුවට "අවස්ථාවෝචිත පරිදි, යම් ණයවර ලිපියක් හෝ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි සඳහන් යම් ගෙවීම් ලේඛනයක් සම්බන්ධයෙන් ද, ඒ ණයවර ලිපියට හෝ ගෙවීම් ලේඛනයට අදාළ" යන වචන ආදේශ කිරීමෙන්."

ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය සංශෝධනය කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියේ "පිරිවැටුම් බදු පනතේ V වන, VIII වන, IX වන, X වන සහ XII වන පරිච්ඡේදවල," යන වචන හා ඉලක්කම් වෙනුවට "පිරිවැටුම් බදු පනතේ V වන, VIII වන, IX වන, X වන, XII වන සහ XIV අ පරිච්ඡේදවල" යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය සංශෝධනය කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

'(1) "කොමසාරිස් ජනරාල්වරයා, තැනැත්තා සහ කාර්තුව" යන යෙදුම් වෙනුවට "කොමසාරිස් ජනරාල්වරයා සහ කාර්තුව" යන යෙදුම් ආදේශ කිරීමෙන්; සහ

(2) "සාදන්නා" යන්නෙහි අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථකථනය ඇතුළත් කිරීමෙන්:—

"තැනැත්තා" යන්නට සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නැතහොත් යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් ඇතුළත් වන නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ඒ සංවිධානයේ යම් විශේෂ නියෝජ්‍යායතනයක් හෝ යම් විදේශීය ආණ්ඩුවක රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් හෝ ඒ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු හෝ එයට ඇතුළත් නොවේ;"

8. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය ප්‍රතිශෝජනය කරමි.

" උපලේඛනය (3 වන වගන්තිය)

කාර්තුව	අනුපාතය
1992 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා	සියයට 1
1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා	සියයට 2.3
1992 ජූලි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 1994 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා	සියයට 3
1994 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 1995 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා	සියයට 3.5."

9. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙළවරින් පිට සහ පනත් පිට වාර්ෂික දායක මිල (දේශීය) රු. 570 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 255, කොද්ඩාලෝක මාවත, කොළඹ 7. එළුණේ ප්‍රකාශන කාර්යාංශයේ
අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර අයක මුදල් ගෙවා පසුව එළවෙන
එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.